

දිංචිදෙණි පුගයේ ගද්‍ය සාහිත්‍යය මගින් බුදු දහම කෙනෙක් දුරට ඔරෝවා තිබේ ද?

චි. එල්. එම් කේ. කරුණාරත්න
විශේෂලේදී කොට්ඨාස විසර
ඉතිහාස අධ්‍යක්ෂ අංශය
කැලණීය විශ්වවිද්‍යාලය
sandamali0131@gmail.com

සංස්කරණ

ලංකා ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී පොලොන්නරු පුගයෙන් පසු දැජිත්මන් ම පුගය ලෙස දිංචිදෙණි පුගය දැක්විය හැකිය. මෙහි ඉතිහාසය III වන විජයබාපු රජුගේ රාජ්‍ය කාලය දක්වා දිවයයි. දිංචිදෙණි පුගය ලෙස සැලකෙන්නේ ක්‍රි.ව 1220 සිට ක්‍රි.ව 1283 දක්වා කාලයීමාවයි. මෙම පුගයේ සාහිත්‍ය දෙස අවධානය යොමු කිරීමේ දී සාහිත්‍යයේ මෙන්ම ක්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ ද දැජිත්මන් පුගයක් ලෙස සැලකිය හැකිය. දිංචිදෙණි පුගය සිංහල, පාලී, සංස්කෘත ආදි හාඡා මෙන්ම විවිධ විෂයන් යටතේ ග්‍රන්ථ නිර්මාණය වූ කාල සීමාවක් ලෙස ද ප්‍රව්‍ලිතය. දිංචිදෙණි පුගයේ ප්‍රකාශන ගද්‍ය සාහිත්‍ය දෙස අවධානය යොමු කිරීමේදී ඉන් බුදු දහමට මූලික ස්ථානයක් දී ඇති බව පැහැදිලි වේ. මෙම පර්යේෂණයේ අරමුණ වූයේ දිංචිදෙණි පුගයේ ගද්‍ය සාහිත්‍යය මගින් බුදු දහම කෙනෙක් දුරට ඔරෝවා තිබේ ද යන්න විමර්ශනය කර බැලීමයි. මෙම අධ්‍යානයේ දී ප්‍රාථමික මූලාශ්‍යය මෙන්ම ද්වීතීය මූලාශ්‍යය ද විමර්ශනය කරන ලදී.

දිංචිදෙණි පුගයේ දී දළදා වහන්සේයේ හිමිකරු රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම නිසා දළදා වහන්සේ සිය පණ සේ රෙක ගැනීමට රජවරු උනන්දු වී ඇත. මින් පාලකයන්ගේ මූලික අභිජාය බුද්ධ යායා ආරක්ෂා කිරීම බව පැහැදිලි වේ. මෙම විමර්ශනය මගින් පොදුවේ දිංචිදෙණි පුගයේ සාහිත්‍ය පිළිබඳ අධ්‍යානය කළ අතර ඉන් පසු එම පුගයේ ගද්‍ය සාහිත්‍ය මගින් හෙළිවන බුදු දහම පිළිබඳ අධ්‍යානය කරන ලදී. ඒ අනුව මෙම පුගයෙන් බැහි වූ ගද්‍ය සාහිත්‍ය මගින් බුදු දහම ප්‍රමුඛස්ථානයක් දී ඇති බව හෙළි විය.

ප්‍රමුඛ පද :-දිංචිදෙණි පුගය, ගද්‍ය සාහිත්‍ය, බුදු දහම,